



සේපාල ගුණසේන

අභාවප්‍රාප්ත සේපාල ගුණසේන මහතා (1923-1993) සුප්‍රසිද්ධ පොත් ප්‍රකාශක ඇම්.ඩී.ගුණසේන මහතාගේ දෙටු පුත්‍රණුවෝය. “සෝමපාල මහත්තයා ” යනුවෙන් සිය කාර්යය මණ්ඩලය අතර ජනප්‍රියත්වයක් දිනා සිටි ඔහු 1961 දී “දවස” පත්‍රය ආරම්භ කළේය. 1966 දී “සන් ” පත්‍රය ආරම්භ කළේය. 1974 වන විට ඔහුගේ ජනප්‍රිය ස්වාධීන පුවත්ති පත්‍ර සමාගම භාෂා තුනෙන්ම ප්‍රකාශන 18 පමණ ප්‍රකාශයට පත් කළේය. ළමා පරපුර හා කාන්තාවන් වෙනුවෙන් ද පළ වූ සතිපතා ප්‍රකාශන ඒ අතර විය. කොළඹ අලුත් කඩේ කඳු මුදුනෙහි පිහිටි ඔහුගේ පුවත්පත් ප්‍රකාශන සමාගම 1974 එවකට පැවති රජය විසින් සිල් තැබිණ. රජයට විරුද්ධව පුවත්ති හා මත පල කිරීම ඔහු කළ වරදයි. හදිසි නීතිය යටතේ ඔහුගේ පුවත්පත් සමූහය තුන් වසරක්ම දෙරගුලු ලා තිබිණි.

රජයෙන් පැන වූ කොන්දේසි යටතේ පුවත්පත් සමාගම යළි විවෘත කිරීම “සේපාල මහත්තයා ” ප්‍රතික්ෂේප කළේය. 1977 හදිසි නීතිය අවසන් වීමත් සමගම දවස පුවත්පත යළි ප්‍රකාශයට පත්විය. එහෙත් වැඩිකල් යන්තට පෙර එය නව රජයේ දෝෂාරෝපණයට ලක්විය. දශක තුනක් පමණ ශ්‍රී ලංකාවේ ස්වාධීන පුවත්පත් කලාවේ මිණි කැටයක් වූ දවස පුවත්පත් සමූහට තවදුරටත් රාජ්‍ය බැංකු පීඩනය ගැහැට හා විවිධ දුෂ්කරතා හා අසාධාරණකම් ඉවසා සිටින්නට නොහැකිව 1990 දී මුළුමනින්ම වසා දැමිණි. පුවත්පත් නිදහස වෙනුවෙන් ඔහු විසින් ඉටු කෙරුණු මෙහෙවර අගයමින් පොදු රාජ්‍ය මණ්ඩලීය පුවත්පත් සංගමය 1974 දී ඔහු ඇස්ටර් සාමි සම්මානයෙන් පිදීය.

Sepala Gunasena

Sepala Gunasena (1923-1993) was the eldest son of well-known book publisher M. D. Gunasena.

Mr. Gunasena launched the Sinhala daily, ‘Divasa’ in 1961 and the English daily, ‘Sun’ in 1966. By 1974, his popular publishing house, Independence Newspapers Ltd., had as many as 18 publications in all three languages including children’s periodicals, astrological journals and magazines devoted to women’s interests.

That year (1974), the government of the day sealed the newspaper group situated at Hulftsdrop for publishing anti-government news and views. The group remained closed for three years subject to Emergency Regulations with Mr. Gunasena refusing to reopen under conditions imposed by the government.

Independence Newspapers Ltd., reopened in 1977 with the lapse of the Emergency but was soon to earn the wrath of a new government for the same reasons it was sealed in 1974.

Unable to withstand government pressure applied through state-controlled banks, the groups folded up in 1990 after blazing a trail of independent journalism in Sri Lanka for three decades.

The Commonwealth Press Union honored Mr. Gunasena with the prestigious Lord Astor Award in 1974 in recognition of his contribution to press freedom.